

ජාතික ලොතරැයි මණ්ඩලය - 2014

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1963 අංක 11 දරන මුදල් පනතේ අංක 11 (ආ) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීම් කර තිබුණේ නම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහෝමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2014 දෙසැම්බර් 31 දිනට ජාතික ලොතරැයි මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නාවූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 1

- (i) මණ්ඩලය සතු වාහන අලෙවි හා බෙදාහැරීමේ කටයුතු සඳහා ද යොදාගන්නා බැවින් උපයෝජනය වෙනුවෙන් වූ රු.37,514,257 ක වියදමෙන් සාධාරණ පදනමකින් කොටසක් අලෙවි හා බෙදාහැරීම් වියදම් ලෙස අවශෝෂණය කළ යුතු නමුත් ඊට පටහැනිව මුළු වියදමම ආයතන හා පරිපාලන වියදම් යටතේ දක්වා තිබූ අතර සන්නිවේදන සහ මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය වියදම් වෙනුවෙන් වූ රු.44,014,105 ක වියදම භාවිතා කිරීමේ අරමුණ අනුව සාධාරණ පදනමකින් විකුණුම්, අලෙවි හා බෙදාහැරීම් වියදම් සහ ආයතන හා පරිපාලන වියදම් යටතේ වර්ගීකරණය කර දැක්විය යුතු වුවත් මුළු වියදමම විකුණුම්, අලෙවි හා බෙදාහැරීම් වියදම් යටතේ දක්වා තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශනවල ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ (Statement of Changes in Equity) දක්වා ඇති ත්‍යාග සංචිත ගිණුමෙන් ලබාගත් රු. 325,000,000 ණය මුදල සම්බන්ධයෙන් ප්‍රමාණවත් හෙළිදරව් කිරීමක් මූල්‍ය ප්‍රකාශන තුළ සිදුකර නොතිබුණි.
- (iii) මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර ඇති ගිණුම් සටහන් තුළ ත්‍යාග සංචිත ගිණුම, ආදායම් බදු වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මුදල් ශේෂය හා ඊට අනුරූපව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතු මුදල් ශේෂය පිළිබඳ ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීමක් සිදු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 2

තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගය මත ගණනය කර මූල්‍ය ප්‍රකාශන තුළ දැක්විය යුතු වුවත් ඉකුත් වර්ෂයේ මණ්ඩලය විසින් ප්‍රවර්ධන භාණ්ඩ තොගයක් ප්‍රත්‍යාගණනය කර රු.1,343,522 ක ප්‍රත්‍යාගණන ලාභයක් ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට බැර කර තිබුණ හෙයින් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ප්‍රත්‍යාගණන සංචිත ගිණුම එම ප්‍රමාණයෙන් අධිකක්සේරු වී තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 7

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මණ්ඩලයේ මෙහෙයුම් කටයුතුවලදී මුදල් ප්‍රවාහයන් ගලා ඒමක් හෝ ගලායාමක් සිදුනොවූ ප්‍රත්‍යාගණන සංචිතයේ රු.22,167,055 ක හා ත්‍යාග සංචිත ගිණුමේ රු.56,377,929 ක වැඩිවීම සහ ආදායම් බදු වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් ලැබිය යුතු මුදල් ගිණුමේ රු.521,049,738 ක අඩුවීම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසීමේදී අදාළ කර ගෙන තිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ දැක්විය යුතු පාරිතෝෂික ගෙවීම්, එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ගෙවීම්, ආදායම් බදු සහ විලම්භිත බදු ගෙවීම හා ත්‍යාග ගෙවීම් වටිනාකම් පිළිවෙලින් රු.1,137,525 ක්, රු.778,755,390 ක්, රු.985,216,486 ක් හා රු.7,515,196,737 ක් සාවද්‍ය ලෙස මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දක්වා තිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 10

මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම හා අනුමතකළ දිනය මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණ අතර මූල්‍ය ප්‍රකාශන අනුමත කළ දිනට පසු සිදුවීම් ද අනාවරණය කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16

- (i) දේපල පිරිසත හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමට අදාළව ප්‍රත්‍යාගණනය කළ දිනය, ස්වාධීන තක්සේරුකරුවකු සම්බන්ධ වී තිබේද හා සාධාරණ අගය ගණනය කිරීමේදී භාවිතා කර ඇති ක්‍රමය හා උපකල්පනයන් මූල්‍ය ප්‍රකාශන තුළ හෙලිදරව් කර නොතිබුණි.
- (ii) ආයෝජන දේපල යටතේ දක්වා ඇති මන්තාරම සංචාරක බංගලාවේ ප්‍රත්‍යාගණන අලාභය රු.27,296,728 ට අදාළව ප්‍රමාණවත් හෙලිදරව් කිරීමක් මූල්‍ය ප්‍රකාශන තුළ සිදුකර නොතිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19

ආයු ගණක උපකල්පනයන්හි වෙනස්වීම් හේතුවෙන් ඉකුත් වර්ෂයේ සිදු වී ඇති රු.12,385,733 ක් වූ සේවක පාරිතෝෂික අධිවෙන් කිරීම වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දක්වා තිබුණද, අධි වෙන් කිරීම ඇති වීමට පදනම් වූ හේතුව විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ දක්වා නොතිබුණි.

(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 38

ප්‍රමිතියට අනුව අස්පෘෂ්‍ය වත්කම් සම්බන්ධයෙන් ඵලදායී ජීවකාලය හෝ භාවිතාකළ ක්‍රමක්ෂය අනුපාතය, භාවිතාකළ ක්‍රමක්ෂය ක්‍රමය හා හඳුනාගත් භානිකරතා අලාභ ආදී තොරතුරු ප්‍රමාණවත් ලෙස මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 39

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති රු.101,708,309 ක් වූ සේවක ණය ශේෂය ලියාහල පිරිවැයට (Amortized Cost) අගය කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණු අතර, සේවක ණය පොලී අගය කිරීමේ ක්‍රමවේදයද මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීමද සිදු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලය විසින් ලොතරැස් පවත්වා ලැබෙන ආදායමින් සමාලෝචිත වර්ෂයේ ඒකාබද්ධ අරමුදලට ප්‍රේෂණය කළ රු.1,888,455,133 ක්වූ මුදල විකුණුම් පිරිවැයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ගලපා තිබුණ හෙයින් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) ත්‍යාග ලබාගැනීම සඳහා ජයග්‍රාහකයින් ඉදිරිපත් නොවූ විට අදාළ ත්‍යාග මුදල මණ්ඩලයේ අරමුදලට බැර කර අනතුරුව භාණ්ඩාගාරයට ගෙවිය යුතු නමුත් මණ්ඩලය විසින් ඉකුත් වර්ෂවලදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීත් දිනුම් ඇදීමෙන් මාස හයක් ඉක්මගොස් තිබූ ත්‍යාග ලබා ගැනීම සඳහා ජයග්‍රාහකයින් ඉදිරිපත් නොවූ රු.246,424,920 ක් වටිනා ත්‍යාග මණ්ඩලයේ අරමුදලට බැර කිරීමෙන් තොරව සෘජුවම භාණ්ඩාගාරයට ගෙවා තිබුණ අතර එම මුදල මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මණ්ඩලයේ ජංගම ප්‍රචාරක අංශයේ නිලධාරියෙකු භාරයේ පැවති අලෙවි වටිනාකම රු.34,730,650 ක්වූ ලොතරැස්පත්, කලාප කළමනාකරුවන්ට සහ සුභසාධක සංගමයට ලබා දුන් රු.28,810,000 ක සුරත ලොතරැස්පත්, ණයට විකුණුම් ලෙස ගිණුම්ගත කර තිබුණ හෙයින් විකුණුම් ආදායම රු.63,540,650 ක් හා ණයගැති වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම්වල දක්වා තිබුණි. මෙම විකුණුම් අතරින් රු.47,242,500 ක විකුණුම් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින සිදුකර තිබුණි. මේ අයුරින් කලාප කළමනාකරුවන් වෙත ලොතරැස් පත් ණය පදනමට නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර ඇතැම් කලාප කළමනාකරුවන් 2015 අප්‍රේල් මාසය දක්වාත් ලොතරැස් පත් අලෙවි කිරීම සිදුකර නොතිබුණි.
- (ඈ) ජාතිය ගොඩනැගීමේ බදු මුදල රු. 211,761,787 ක් විකුණුම් හා බෙදාහැරීමේ වියදම් ලෙස ආදායම් ප්‍රකාශනයේ දැක්විය යුතුවුවත් මණ්ඩලය විසින් එම බදු මුදල ආදායම් ප්‍රකාශනයේදී ලොතරැස් අලෙවි ආදායමින් අඩුකර දක්වා තිබුණි.
- (ඉ) "කොළඹ ගුවන් තොටුපල සුපිරි ලොතරැස්පත්" පැවැත්වීමට අදාළ ත්‍යාගය ලෙස මෝටර් රථය මිලදී ගැනීමේදී මණ්ඩලය විසින් තීරුබදු වෙනුවෙන් ගෙවා තිබුණු රු.8,240,950 ක්, වියදමක් ලෙස ගිණුම්ගත කිරීමෙන් තොරව ලැබිය යුතු ශේෂයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙලිදරව් කර තිබුණි .
- (ඊ) වටිනාකම රු.2,169,622 ක් පාරිභෝජන ද්‍රව්‍ය තොගයක් මූල්‍ය ප්‍රකාශනවල දෙවරක් සටහන් කර තිබුණ අතර මණ්ඩලයේ තොග පොත් අනුව රු.1,209,445 ක් වටිනා පාරිභෝජන ද්‍රව්‍ය මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.
- (උ) දිනුම් වාරයන් සඳහා වෙන්කළ එහෙත් ජයග්‍රාහකයින්ට හිමිනොවූ රු.56,377,929 ක ත්‍යාග මුදලක් සමාලෝචිත වර්ෂයේ ලාභයට ගලපා ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේදී ත්‍යාග සංචිත ගිණුමට මාරුකළ යුතු වුවත්, එසේ කිරීමෙන් තොරව ලෙජර ගිණුම් තුලින් ගලපා තිබුණ හෙයින් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.3 නොසැසඳූ පාලන ගිණුම්

ගබඩා තොග පොත් හා මූල්‍ය ප්‍රකාශනවලට අදාළව මණ්ඩලය විසින් ලබාදුන් උපලේඛන සැසඳීමේදී පාරිභෝජන ද්‍රව්‍ය අයිතම 08 එකතුව රු.611,973 ක නොසැසඳීමක් අනාවරණය විය.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

ලෙජර ගිණුම් 04 කට අදාළ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.71,649,794 ක බැර ශේෂවල හා එක් ලෙජර ගිණුමකට අදාළ රු.526,547 ක හර ශේෂයක නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා විස්තරාත්මක උපලේඛන , ශේෂ සනාථ කිරීම් හෝ ශේෂයන් සකස් වී ඇති ආකාරය දැක්වෙන වාර්තා කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) "කොළඹ ගුවන් තොටුපල සුපිරි ලොතරැයිසිය" පැවැත්වීම වෙනුවෙන් ගුවන් තොටුපල සංවර්ධන අධිකාරිය වෙත මණ්ඩලය විසින් 2008 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා ගෙවිය යුතු රු.14,000,000 ක මුදලක් විය.

(ආ) මණ්ඩලය විසින් ලොතරැයිසිය අලෙවි නියෝජිතයන් වෙත ණය පදනම මත ලබාදී තිබුණු පාපැදි හා ලොතරැයිසිය කුටි වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු.10,260,252 ක් වූ ශේෂයෙන් රු.6,353,177 ක් 2012 වර්ෂය හා ඊට පෙර වර්ෂවල සිට අයනොවී පවතින ණය ශේෂයන් විය.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම

(අ) 1997 අංක 35 දරන මුදල් (සංශෝධිත) පනතින් සංශෝධිත 1963 අංක 11 දරන මුදල් පනත
(i) 14(2) හා 17(1) අ වගන්තිය

මණ්ඩලයේ ත්‍යාග සංචිත ගිණුමේ පවතින මුදල් මණ්ඩලය මඟින් පවත්වන ලොතරැයිසිවල ත්‍යාග ප්‍රදානය සඳහා පමණක් යොදාගත හැකි වුවත් සමාලෝචිත වර්ෂයේදී අවස්ථා 05 කදී පනතේ විධිවිධානවලට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ රු.368,000,000 ක් ත්‍යාග සංචිත ගිණුමෙන් මණ්ඩලයේ වියදම් සඳහා ලබාගෙන තිබුණ අතර එම මුදලින් රු.43,000,000 ක් පමණක් සමාලෝචිත වර්ෂයේදී නැවත ත්‍යාග සංචිත ගිණුමට බැර කර තිබුණි.

(ii) 17 (2) වගන්තිය

ලොතරැස් ආදායමින් අදාළ වියදම් අඩුකළ පසු ඉතිරි මුදල ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත් ඉකුත් වර්ෂවලට අදාළව එසේ බැර කිරීමෙන් තොරව රු.433,446,392 ක් රඳවා තිබුණි.

(iii) 20(2)(1) වගන්තිය

විධිවිධාන ප්‍රකාර ලොතරැස් පැවැත්වීම සම්බන්ධයෙන් රීති සකස් කර විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් තොරව සම්පත් රේඛා, පවර් ලොටෝ හා මෙගා 50 මිලියන ලොතරැස් පවත්වා රු.2,060,227,100 ක අලෙවි ආදායමක් උපයාගෙන තිබුණු අතර එම ආදායමින් රු.997,394,123 ක් ත්‍යාග සඳහා වෙන් කිරීමටත් රු.360,539,743 ක් අලෙවි නියෝජිත කොමිස් ගෙවීමටත් වියදම් කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය
XXIV පරිච්ඡේදයේ 11 වන වගන්තිය

2005 ජනවාරි 01 දින සිට දේපල ණය ලබාදීම බැංකු මගින් සිදුකළ යුතු වුවත් මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේදී රු.14,548,296 ක දේපල ණය මණ්ඩලයේ මුදල් උපයෝගී කරගෙන නිලධාරීන් වෙත ලබාදී තිබුණ අතර දේපල ණය සඳහා නිලධාරියාගෙන්, අය කළ යුතු පොළීය ලබා ගත් ණය අනුව සියයට 4, 8 හා 11 බැගින් වූ අනුපාතයන්ට වුවත් මණ්ඩලය විසින් සියලුම දේපල ණය සඳහා සියයට 4 ක අවම පොළී අනුපාතය යටතේ ණය ලබා දී තිබුණි.

(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

(i) 6.5.1 ඡේදය

සමාලෝචිත වර්ෂයට අදාළ මණ්ඩලයේ වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ii) 9.7 ඡේදය

භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ලොතරැස් දිනුම් ඇදීම සඳහා සහභාගී වන නිලධාරීන්ට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ඉකුත් වර්ෂවලදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදී රු.10,480,850 ක් ගෙවා තිබුණ අතර සමාලෝචිත වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ගාස්තු ඉහළ නංවා ගැනීමද සිදුකර තිබුණි.

(iii) 9.12 ඡේදය

භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ඉකුත් වර්ෂවලදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද

සුබසාධක සංගමය විසින් කරන ලද ඉල්ලීමට අනුව සභාපතිවරයාගේ අනුමැතිය මත කාර්ය මණ්ඩලය සඳහා සුබසාධන දීමනා රු.13,940,315 ක් ගෙවා තිබුණි.

(ඇ) 1994 ජූනි මස 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛය හා 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

දිරි දීමනා ගෙවීමේදී භාණ්ඩාගාර අනුමැතිය ලබා ගත යුතුවුවත් එසේ භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් ඉකුත් වර්ෂවලදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද දිරිදීමනා ලෙස රු.67,107,446 ක් ගෙවා තිබුණි.

(ඉ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.3.2 මාර්ගෝපදේශය

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා රු.217,556,830ක් වටිනා සම්පත් රේඛා ලොතරැස්පත් 176,654,881 ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අනෙකුත් ලොතරැස්පත් මුද්‍රණය කරවා ගන්නා පෞද්ගලික සැපයුම්කරුවකු මගින්ම මුද්‍රණය කරවාගෙන තිබුණි.

(ඊ) 2011 පෙබරවාරි 9 දිනැති අංක 13/2008 (iv) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය

නිල වාහන නිමිකම ඇති නිලධාරීන් 09 දෙනෙකු සඳහා ගෙවීය යුතු මාසික ඉන්ධන දීමනාවලට පටහැනිව එම නිලධාරීන් සඳහා රු.2,783,900 ක් ප්‍රතිපූර්ණය කර තිබුණි.

(උ) කළමනාකරණ සේවා අංක 30 චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අදාළ 2006 දෙසැම්බර් 07 දිනැති අංක ඩීඑම්එස්/සී/එස්සී/37 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු ලිපිය

සහකාර සාමාන්‍යාධිකාරී (නීති) නිලධාරියකගේ අනුමත ආරම්භක මූලික වැටුප් පියවර රු.25,640 ක් වුවත්, ඊට පටහැනිව 2009 පෙබරවාරි 16 දින සිට රු.32,870 ක ආරම්භක වැටුප් පියවරෙහි පිහිටුවා වැටුප් ගෙවීමට කටයුතු කර තිබුණු අතර ඒ අනුව 2009 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා රු.499,800 ක වැටුප් වැඩිපුර ගෙවා තිබුණි.

(ඌ) 2011 පෙබරවාරි 11 දිනැති අංක 57 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6 (iii) හා (iv) ඡේද.

මණ්ඩලය විසින් පුද්ගලික ආයතන, රාජ්‍ය ආයතන හා ආගමික උත්සව සඳහා සමාලෝචිත වර්ෂයේදී අයිතම 13 ක් වෙනුවෙන් වියදම් කරන ලද එකතුව රු.114,590,100 ක් වූ අනුග්‍රහ හා පරිත්‍යාග වියදම් සම්බන්ධයෙන් උක්ත විධිවිධාන ප්‍රකාරව විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.8,663,584 ක උනතාවයක් වූ අතර , ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ උනතාවය රු.133,406,928 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.124,743,344 ක හෙවත් සියයට 93.5 ක වර්ධනයක් නිරීක්ෂණය විය. විකුණුම් පිරිවැය, වෙනත් ආදායම්, විකුණුම් අලෙවි සහ බෙදාහැරීමේ වියදම් හා පරිපාලන වියදම්වල රු.949,784,471 ක අහිතකර විචලනයක් පැවතියද ලොතරැස් ආදායම, මූල්‍ය වියදම හා ආදායම් බදු යන අයිතමයන්ගේ හිතකර විචලනය රු.1,074,527,815 ක් මෙම උනතාවයේ අඩුවීමට බලපා තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂයේ මණ්ඩලයේ ලාභදායීත්ව හා කාරක ප්‍රාග්ධන අනුපාත පිළිබඳ විග්‍රහයක් පහත දැක්වේ.

	අනුපාතය	වර්ෂය	
		2014	2013
(i)	දළ ලාභ (ප්‍රතිශතය)	13.3	13.2
(ii)	ශුද්ධ ලාභ/(අලාභ) (ප්‍රතිශතය)	(-0.06)	(-0.96)
(iii)	ජංගම	1.13 : 1	1.24 : 1
(iv)	ක්ෂණික වත්කම්	1.07 : 1	1.18 : 1

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ලොතරැස් අලෙවි ආදායම රු.615,771,275 කින් එනම් සියයට 4.2 කින් වැඩිවී තිබීම දළලාභ අනුපාතය ඉහළයාම කෙරෙහි බලපා තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව මූල්‍ය වියදම් රු.7,447,452 කින් පහළයාමත් බදු වියදම රු.492,234,454 කින් පහළ යාමත් ශුද්ධ අලාභය අඩු වීමට ඉවහල් වී තිබුණි.
- (ඇ) මණ්ඩලයේ ජංගම හා ක්ෂණික අනුපාත ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම සඳහා කාරක ප්‍රාග්ධන කළමනාකරණය කෙරෙහි මණ්ඩලයේ අවධානය තවදුරටත් යොමුවිය යුතුව තිබුණි.

3.3 මණ්ඩලයට එරෙහිව හෝ මණ්ඩලය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

වටිනාකම රු.2,000,000 ක ත්‍යාග දිනුමක් සම්බන්ධයෙන් ජයග්‍රාහකයෙකු විසින් මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොණු කර තිබුණ අතර, රු.3,000,000 ක වන්දියක් ඉල්ලා මණ්ඩලයේ හිටපු සේවකයෙකු විසින් මණ්ඩලයට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් ගොණු කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලය විසින් අනෙකුත් ලොතරැස්වල අලෙවි ආදායමින් සියයට 47 ක් සියයට 49 ක් අතර පරාසයක් තුළ ත්‍යාග සඳහා වෙන්කර තිබුණද සමාලෝචිත වර්ෂයේ පවත්වා තිබුණ මෙහා 50 මිලියන ලොතරැස්වලින් තුන්වන දිනුම් වාරයේ ආදායමින් සියයට 58 ක් ත්‍යාග සඳහා වෙන් කර තිබුණි. තුන්වන දිනුම් වාරයේදී රු.24,889,292 ක් ත්‍යාග සංචිත ගිණුමට එකතු කර තිබුණ ද, මෙහා 50 මිලියන 1 හා 2 දිනුම් වාරවල ත්‍යාග ලබාදීම සඳහා වෙන්කර ලොතරැස්වල ත්‍යාග සංචිත ගිණුම්වලින් එකතුව රු.30,275,023ක මුදලක් ලබාගෙන තිබුණි. ඒ අනුව මෙහා 50 මිලියන ලොතරැස්වලින් පවත්වන ලද දිනුම් වාර 03 තුළදී ශුද්ධ වශයෙන් රු.5,385,731 ක් මණ්ඩලයේ ත්‍යාග සංචිත ගිණුමෙන් උපයෝජනය කර තිබුණි.
- (ආ) 2013 ඔක්තෝබර් 23 වන දින සිට 2016 ඔක්තෝබර් 23 දින දක්වා වසර 03ක කාලයක් සඳහා ලොතරැස්වලින් රු.0.537 (බදු සහිත) ක මුදලකට මුද්‍රණය කිරීමට මණ්ඩලය විසින් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි මගින් සැපයුම්කරු තෝරාගෙන තිබුණ අතර සමාලෝචිත වර්ෂයේදී රු.247,252,495 ක් වටිනා ලොතරැස්වලින් අදාළ ආයතනයෙන් මුද්‍රණය කරවාගෙන තිබුණි. සැපයුම්කරු සමඟ එළඹී ගිවිසුම්හි 3.13 ඡේදය ප්‍රකාරව විශේෂ ආරක්ෂිත කඩදාසිවල දිය සලකුණු සහිතව ලොතරැස්වල මුද්‍රණය කළ යුතු වුවත් යටෝක්ත සමාගම විසින් 2014 ඔක්තෝබර් 11 දින දක්වාම ගිවිසුම් ප්‍රකාරව ආරක්ෂිත කඩදාසිවල දිය සලකුණු සහිතව ටිකට්පත් මුද්‍රණය කර නොතිබුණි. සැපයුම්කරු විසින් ලොතරැස්වලින් ගුණවයට හා ආරක්ෂාකාරීත්වයට බලපාන මූලික කොන්දේසි කඩ කර තිබියදීත් මණ්ඩලය විසින් සැපයුම්කරු සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණ අතර ගිවිසුම්ගත පරිදි ලොතරැස්වලින් සඳහා රු.0.537 බැගින් ගෙවීම් කරමින් 2014 ඔක්තෝබර් 11 දින දක්වාම ලොතරැස්වලින් මිලදීගෙන තිබුණි.
- (ඇ) මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේ වෙළඳපලට ඉදිරිපත්කළ “පවර් ලොටෝ” ලොතරැස්වලින් සමාලෝචිත වර්ෂයේ පවත්වන ලද දිනුම්වාර 24 තුළදී රු.243,402,900 ක දළ ආදායමක් උපයා තිබුණ අතර ලොතරැස්වල ආරම්භ කිරීමට තීරණය ලබාදුන් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුව මණ්ඩලයේ වියදම් සඳහා රු.59,633,710 ක් පමණක් වැය කළ හැකි වුවද, විගණනයට ඉදිරිපත්කළ තොරතුරු අනුව හඳුනාගත හැකි වියදම රු.62,647,558 ක් වූයෙන් වෙන් කළ මුදල ඉක්මවා රු.3,013,847 ක් වැය කර තිබුණි. තවද, දිනුම්වාර 24 තුළදීම කෝට්ටි 5 ක් ආරම්භවන සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කර නොතිබුණ අතර ත්‍යාග රටාව තුළ දිනුම් වාරයක දළ ආදායමින් සියයට 48 ක් එනම් රු.116,833,392 ක් ත්‍යාග සඳහා වෙන් කර තිබුණද සමාලෝචිත වර්ෂයේ පවත්වනලද දිනුම්වාර 24 ට අදාළව ලද දළ ආදායමින් සියයට 39 ක් එනම් රු.94,448,400 ක් පමණක් ජයග්‍රහණයින් අතරේ බෙදී ගොස් තිබුණි.
- (ඈ) මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීගේ (අලෙවි) මූලිකත්වයෙන් කරන ලද සමීක්ෂණයක් තුළින් ප්‍රචාරණ අවශ්‍යතාවය හඳුනා ගැනීම හා ප්‍රචාරණ මාධ්‍යය තෝරාගැනීමෙන් එකතුව රු.131,538,960 ක මුදලක් වැය කර අපේක්ෂිත අරමුණ ඉෂ්මතු නොවූ ප්‍රචාරණ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කර තිබුණි. මෙම අලෙවි සමීක්ෂණයට අදාළ සමීක්ෂණ වාර්තාව, ප්‍රශ්නාවලිය හා ප්‍රශ්නාවලිය පුරවා ඇති ආකාරය පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කිරීමේදී විගණනයට අනාවරණය වූ තොරතුරු අනුව පූර්ව නිශ්චයකරගත් ප්‍රචාරණ අවශ්‍යතාවයක් හා ප්‍රචාරණ මාධ්‍යයක් සඳහා පදනම සකසා ගැනීම සඳහා මෙම අලෙවි සමීක්ෂණය සිදුකර තිබෙන බව විගණනයේදී බැහැරකළ නොහැකිවිය.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව සුරන ලොතරැයපත් සමාලෝචිත වර්ෂය තුළ ණය පදනම මත නියෝජිතයන්ට අලෙවිකර තිබුණ අතර 2014 දෙසැම්බර් 31 දිනට අය විය යුතු ණය ශේෂය රු.184,356,966 ක් විය. සමාලෝචිත වර්ෂයේ සිදුකළ ණයට විකුණුවලින් රු.155,150,095 ක් සඳහා කිසිදු ඇපකරයක් ලබාගෙන නොතිබූ අතර රු.20,026,048 ක ණයට විකුණුම්, ඇපකර සීමාව ඉක්මවාත් සිදුකර තිබුණි. කෙසේ වෙතත් ණය පදනම මත නියෝජිතයන්ට ටිකට්පත් අලෙවියට ලබා දීම සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් මණ්ඩලය විසින් මෙතෙක් හඳුන්වාදී නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ ප්‍රචාරණ වියදම්වලට අදාළව පහත කරුණු නිරීක්ෂණය විය.
 - (i) සමාලෝචිත වර්ෂයේදී මණ්ඩලය විසින් රු.1,269,553,482 ක් ප්‍රචාරණ වැඩසටහන් සඳහා වැයකර තිබුණද 2011 පෙබරවාරි 11 දිනැති අංක 57 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව අවශ්‍ය අනුමැතිය රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන නොතිබුණි.
 - (ii) එක් වාර්තා වැඩසටහනක් සඳහා එකවර මුදල් ගෙවනවා ද , වාරික වශයෙන් ගෙවනවා ද යන්න පැහැදිලිව ගිවිසුම්වල දක්වා නොතිබුණු අතර එම වාර්තා වැඩසටහන සඳහා රු. 19,162,500 ක් වූ මුදල අවස්ථා පහකදී කොටස් වශයෙන් ගෙවා තිබුණි.
 - (iii) වාර්තා වැඩසටහන් තුනක් සඳහා ගිවිසුම් ප්‍රකාරව අදාළ ආයතන වෙත මාසිකව ගෙවීම් කළ යුතු වුවත් අදාළ ආයතන විසින් වාර්තා වැඩසටහන් පිටපත් මණ්ඩලය වෙත භාර දීමෙන් අනතුරුව මුළු මුදලම පිළිවෙලින් රු.18,200,000 ක්, රු.19,600,000 ක් හා රු.19,250,000 ක් අදාළ ආයතන තුන වෙත එකවර ගෙවා තිබුණි.
 - (iv) රාජ්‍ය ආයතනයක ඉල්ලීම මත විකාශනය කළ වාර්තාමය වැඩසටහනක් සඳහා රු.8,400,000 අනුග්‍රාහකත්වයක් ලබා දී තිබුණ ද එම වැඩසටහන තෝරා ගැනීමේ පදනම විගණනයට අනාවරණය නොවීය.
- (ඇ) අනුරාධපුර සංචාරක බංගලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණ රු.6,595,987 ක මුදලක් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ සමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධනික කර තිබුණි. එහෙත් මෙම වටිනාකමට අදාළ විධිමත් ඉන්වොයිස් පත්‍ර හෝ වටිනාකමට සරිලන වැඩ කොටස් ප්‍රමිතියෙන් යුතුව ඉටු කර ඇති බවට තාක්ෂණික නිලධාරී වාර්තාවක් හෝ ලබාගෙන නොතිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රචාරණ වෙනුවෙන් දැන්වීම් පුවරු 150 ක් වසරක කාලසීමාවක් තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේ නොවැම්බර් මාසයේදී රු.64,680,000 ක වියදමක් දරා තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව මිල ගණන් කැඳවා තෝරාගත් සැපයුම්කරුවකු මඟින් සේවය සපයාගෙන තිබුණ අතර ප්‍රචාරණ පුවරුව තුළ ප්‍රදර්ශනය කළ ඡායාරූප තුළින් ප්‍රචාරණ අරමුණ ඉෂ්මතු වී නොතිබුණි. 2015 පෙබරවාරි මාසය වන විට මණ්ඩලයට පරිබාහිර පාර්ශව විසින් දැන්වීම් පුවරු 120 ක් ගලවා ඉවත් කර තිබුණ අතර ඉතිරි දැන්වීම් පුවරු 30 ට අදාළ ඡායාරූප ද අපේක්ෂිත ප්‍රචාරණ අරමුණට පටහැනි ඒවා බව නිරීක්ෂණය විය.

- (ආ) 2014 නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා රු.66,858,960 ක වියදමක් දරා විශාල ප්‍රමාණයේ ට්‍රැක් රථ 4 ක් යොදාගෙන දිවයින පුරා විචියෝ දර්ශන පෙන්වීම හා විදි ප්‍රසංග වලින් සමන්විත ප්‍රචාරණ කටයුත්තක් මණ්ඩලය විසින් සිදුකර තිබුණි. එහිදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව කිසිදු මිලගණන් කැඳවීමකින් තොරව තෝරාගත් සැපයුම්කරුවකු මගින් රු.2,484,720 ක් වැය කර විචියෝ පටයක් නිර්මාණය කරවාගෙන තිබුණ අතර එම විචියෝ පටය තුලින් ප්‍රචාරණ අරමුණ ඉෂ්මකුවී නොතිබුණි. තවද ප්‍රවර්ධන වැඩසටහන සඳහා විදි නාට්‍ය කණ්ඩායම් ඇතුළත්ව තිබුණද විදි නාට්‍ය මගින් පාරිභෝගික ජනතාව වෙත ලබාදුන් පණිවුඩය ප්‍රචාරණ අරමුණ හා සැසඳේද යන්න පිළිබඳ තහවුරුවක් ලබාගැනීම සඳහා කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොවුණි.
- (ඇ) පිරිවැය රු.1,428,000 ක් වැය කර ඉකුත් වර්ෂයේ සවිකළ ප්‍රචාරණ පුවරු 3 ක් මණ්ඩලය විසින් රු.1,428,000ක් වැය කර සමාලෝචිත වර්ෂයේදී ද අළුත් කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ ගෙවීම් වඩුවර සමඟ ඉදිරිපත් කර ඇති ඡායාරූප 2013 වර්ෂයට අදාළ ඒවාම බව විගණනයට නිරීක්ෂණය විය.
- (ඈ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පටහැනිව මිල ගණන් කැඳවා සමාලෝචිත වර්ෂයේදී ප්‍රචාරණ පුවරු 50 ක් යොදාගෙන මණ්ඩලය විසින් ප්‍රචාරණ කටයුත්තක් සිදු කර තිබුණ ද අදාළ පුවරු මගින් ලොතරැස් ප්‍රචාරණයට පරිබාහිර කරුණු ප්‍රදර්ශනය කර තිබුණි.
- (ඉ) මණ්ඩලය විසින් 2012,2013 හා 2014 වර්ෂවලදී එකම ස්ථානයක ප්‍රදර්ශනය කළ දැන්වීම් පුවරුවක් සඳහා එහි යකඩ රාමුව යලි භාවිතයට ගැනීමේ හැකියාව සලකා බැලීමෙන් තොරව හා අධ්‍යක්ෂ මණ්ඩල උපදෙස්වලට පටහැනිව වර්ෂ 3 දීම රු.1,950,000 බැගින් සැපයුම්කරුට ගෙවා තිබුණි. මෙම ප්‍රචාරණ පුවරුවේ ප්‍රදර්ශනය කළ මුහුණත ආවරණය මණ්ඩලයේ ප්‍රචාරණ කටයුතුවලට පරිබාහිර ඒවා බව විගණනයට ඉදිරිපත්වූ ඡායාරූප අනුව නිරීක්ෂණය විය.
- (ඊ) මණ්ඩලය විසින් රු.3,480,000 ක් වැය කර ප්‍රචාරණ පුවරු 12 ක් යොදාගෙන අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ ලොතරැස් වර්ග දෙකකට අදාළ ප්‍රචාරණයක් ඉකුත් වර්ෂයකදී සිදු කර තිබුණි.
- (උ) මණ්ඩලය විසින් ප්‍රචාරණ අවශ්‍යතාවය හඳුනාගැනීම, ප්‍රචාරණ වැඩසටහන් සැලසුම් කිරීම හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් මාධ්‍ය ආයතනයක් තෝරා ගැනීම යන කරුණු සිදු කිරීමෙන් තොරව පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව රු.3,000,000 ක් වැය කර බාහිර ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් ප්‍රචාරණ වැඩසටහනක් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කර තිබුණි. ගුවන් විදුලි නාලිකාව වෙත ගෙවීම් කිරීමේදී වෙළඳ දැන්වීම් ප්‍රචාරය වූ ගුවන් කාලය පිළිබඳව පමණක් තහවුරු කර ගෙන තිබුණ අතර අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් ඉටු වූ බව තහවුරු කර ගැනීමෙන් තොරව ගෙවීම් සිදුකර තිබුණි.
- (ඌ) මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේදී විධිමත් ක්‍රම වේදයකින් තොරව තෝරා ගත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් රු.20,563,200 ක් වැය කර ලොතරැස් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබුණි.
- (එ) මණ්ඩලයේ ලොතරැස්පත්, අලෙවි නියෝජිතයන් වෙත බෙදාහැරීම වෙනුවෙන් බෙදාහරින්නන්ට එක් ටිකට්පතකට ශත 20 බැගින් කොමිස් මුදලක් මණ්ඩලය විසින් ගෙවනු ලබන අතර බෙදාහරින්නන් විසින් ලොතරැස්පත් 41,924,451 ක් අලෙවි නියෝජිතයන් වෙත බෙදාහැරීමෙන් තොරව සෘජුවම අලෙවිකර තිබුණි. එහෙත් මණ්ඩලය විසින් එම

විකටපත් වෙනුවෙන්ද බෙදාහැරීම වෙනුවෙන් ගෙවන ශත 20 බැගින් වූ කොමිස් මුදල පදනම් කරගෙන රු.8,384,890 ක කොමිස් මුදලක් බෙදාහරින්නන් වෙත ගෙවා තිබුණි.

(ඒ) මණ්ඩලය විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිකළ සංචාරක නිවාසය වැඩ නිම කිරීමෙන් අනතුරුව සමාලෝචිත වර්ෂයේදී මණ්ඩලයට භාරගෙන තිබුණි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සංචාරක නිවාසයේ තක්සේරු වාර්තාවක් ලබාගෙන තිබුණ අතර එහි වටිනාකම අඩුවීම මත වූ ප්‍රත්‍යාගණන අලාභය පොත්වලට ගෙන තිබුණි. මෙම අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම පිරිවැයට වඩා රු.27,296,728 කින් අඩුවී තිබුණ හෙයින් ඉදිකිරීම් සඳහා මණ්ඩලය විසින් දරන ලද පිරිවැයේ සාධාරණ බව විගණනයේදී මතභේදයට තුඩු දෙන කරුණක් විය. තවද මෙම සංචාරක නිවාසයේ වටිනාකම ආයෝජන දේපලක් ලෙස සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

4.4 වෙනත් රාජ්‍ය ආයතනවලට ලබාදුන් මණ්ඩලයේ සම්පත්

2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.3.9 ඡේදය ප්‍රකාර මණ්ඩලය සතු සම්පත් රේඛීය අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතනයට උපයෝජනය සඳහා යෙදවිය නොහැකි වුවත්, ඊට පටහැනිව මණ්ඩලය විසින් වාහන තුනක් 2006 වසරේ සිට වෙනත් රාජ්‍ය ආයතනවලට මුදා හැර තිබුණු අතර, එම වාහන වල අළුත්වැඩියා හා නඩත්තු වියදම් ලෙස සමාලෝචිත වර්ෂයේදී මණ්ඩලය රු.690,405 ක් වැය කර තිබුණි. තව ද , උක්ත නියමයන්ට පටහැනිව මණ්ඩලයෙන් වැටුප් ලබන නිලධාරීන් 03 දෙනෙකු ද බාහිර ආයතන සඳහා 2006 හා 2007 වර්ෂවල සිට මුදා හැර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ එම නිලධාරීන් තිදෙනාට සේවක පාරිශ්‍රමිකය ලෙස ගෙවා තිබූ රු.1,039,139 ක් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.5 නිශ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

මණ්ඩලයේ පරිගණක මෘදුකාංග හඳුන්වාදීම යටතේ ගබඩා තොග ලේඛන පවත්වා ගෙන යාම පරිගණකගත කිරීම සඳහා රු.668,460 ක වියදමක් දරා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබුණ ද විගණන දින වන 2015 මැයි 26 දින වන විටත් එහි පූර්ණ භාවිතයක් නොතිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

2014 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය 305 ක් පමණ වුවද, මණ්ඩලය විසින් 316 ක කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා තිබුණි. අනුමත කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 17 ක් පැවති අතර, අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිරව, කොන්ත්‍රාත් පදනම මත 28 දෙනෙකු බඳවාගෙන තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

මණ්ඩලය සඳහා වෙනම අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර වාර්ෂික අභ්‍යන්තර විගණන සැලැස්ම එකඟත්වය සඳහා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණද ඊට අනුරූපව අභ්‍යන්තර විගණන කටයුතු පවත්වා නොතිබුණි. එසේම මුදල් රෙගුලාසි 134(3) ප්‍රකාරව සමාලෝචිත වර්ෂයට අදාළ අභ්‍යන්තර විගණන වාර්තාද විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.

5.2 ප්‍රසම්පාදන සැලැස්ම

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 වගන්තිය ප්‍රකාරව ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර තිබුණද ඒ තුළින් සියලුම ප්‍රසම්පාදනයන් ආවරණය කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

මණ්ඩලයේ සමාලෝචිත වර්ෂයේ අයවැය 2014 නොවැම්බර් මාසයේදී සංශෝධනය කර තිබුණි. වියදම් විෂයයන් 10 ක හා වෙනත් ආදායම් විෂයයේ සංශෝධිත අයවැයගත සහ තරා අගයන් අතර සියයට 7 ක් සියයට 100 ක් අතර සැලකිය යුතු විචලනයක් නිරීක්ෂණය වූයෙන්, අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.4 නොවිසඳී ඇති විගණන ඡේද

(අ) ඉකුත් වර්ෂවලදී වැඩිපුර ගෙවනලද රු.7,392,287 ක සේවක පාරිතෝෂික මුදල මණ්ඩලයට ආපසු අයකරගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 2013 මාර්තු 21 දින නියෝග කර තිබුණද එම මුදල අය කර ගැනීමට හෝ ලැබිය යුතු මුදලක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට හෝ කටයුතු කර නොතිබුණි. වැඩිපුර ගෙවා ඇති පාරිතෝෂික මුදල මණ්ඩලයට ප්‍රතිපූර්ණය කරන ලෙස අදාල විග්‍රාමික නිලධාරීන්ට ලිඛිතව දැන්වීම පමණක් මණ්ඩලය සිදු කර තිබුණි.

(ආ) 2005 වර්ෂයේ සිට මණ්ඩලය සතුව පවතින කොළඹ නගරාසන්නයේ පර්වස් 112 ක ඉඩමේ ගොඩනැගිල්ලක් ඉදිකර මණ්ඩලය පවත්වාගෙන යාමට කටයුතු කිරීමෙන් තොරව ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමට හා ගබඩා පවත්වාගෙන යාමට කුළී ගොඩනැගිලි 2 ක් උපයෝජනය කරමින් පැවතුණි. ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.15,258,406 ක් කුලිය ලෙස ගෙවා තිබුණ අතර එම කුලී ගොඩනැගිල්ලේ කාර්යාල නවීකරණ කටයුතු සහ විදුලි පරිපථ නැවත සැකසීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ හා වාර්තාව නිකුත් කරන 2015 වර්ෂයේ ජූලි 16 දින වන විට එකතුව රු.20,928,160 ක් මණ්ඩලය විසින් වැය කර තිබුණි. ගබඩා පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක් සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.1,836,000 ක් කුළී ලෙස ගෙවා තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) මානව සම්පත් කළමනාකරණය
- (ඇ) වත්කම් කළමනාකරණය
- (ඈ) වියදම් කළමනාකරණය
- (ඉ) ගබඩා පාලනය